



## විදේශීය අංශයේ ප්‍රවණතා

මෑත වසරවල දී ගෝලීය සහ දේශීය වශයෙන් ඇති වූ බාධාවන් මධ්‍යයේ තීව්‍ර වූ විදේශීය අංශයේ අභියෝග, 2022 වසරේ දී පෙර නොවූ ආකාරයේ ගෙවුම් තුලන අර්බුදයක් දක්වා වර්ධනය විය. දළ නිල සංචිත ඉතිහාසයේ අවම මට්ටමට පහත වැටීම, 2022 වසරේ මාර්තු මාසයේ දී ක්‍රමානුකූල ගැලපීමකට ඉඩ හැරීමෙන් අනතුරුව විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණයකට ලක් වූ අතර, ආනයන සඳහා සීමාවන් පැනවීම සහ ඇතැම් මූල්‍ය ගිණුම් ගනුදෙනු සඳහා පනවන ලද සීමා කිරීම් 2022 වසරේ දී ද අඛණ්ඩව පැවතුණි. තවද, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තෙක් අතුරු කාලසීමාවක් සඳහා ණය ගෙවීම් අත්හිටුවීමක් 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද අතර, මූල්‍ය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා. මු. අරමුදල) සමඟ සාකච්ඡා ආරම්භ කිරීමෙන් අනතුරුව, 2022 වසරේ සැප්තැම්බර් මස මුල දී ඒ සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹුණි. මූල්‍ය හා නීති උපදේශකයන්ගේ සහාය ඇතිව ආරම්භ කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වර්ධනය මට්ටමකට පැමිණ ඇති අතර එහි දී, නිල ණය හිමියන්ගේ මූල්‍යකරණ සහතික කිරීම් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරේ. මේ අතර, 2022 වසරේ මේ දක්වා ඉහළ ගිය අභියෝග මධ්‍යයේ වුව ද, අපනයන ක්‍රියාකාරිත්වය අඛණ්ඩව ශක්තිමත්ව පැවතිණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙළඳ ගිණුමේ හිඟය 2022 වසරේ අගෝස්තු මාසය දක්වා අඩු විය. සංචාරක ඉපයීම්, වසර තුළ මේ දක්වා සැලකිය යුතු වර්ධනයක් පිළිබිඹු කර තිබෙන අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, 2022 වසරේ පළමු භාගයේ දී මධ්‍යස්ථ මට්ටමක පැවතිය ද, මෑත මාසවල සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් වීමක් වාර්තා කර ඇත. වෙළඳ ගිණුමේ හිඟය අඩු වීම සහ සේවා ගිණුමේ අතිරික්තය වර්ධනය වීම හමුවේ වුව ද, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මධ්‍යස්ථ වීම සහ ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය ඉහළ යෑම පිළිබිඹු කරමින් 2022 වසරේ පළමු භාගයේ දී ජංගම ගිණුමේ හිඟය, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පුළුල් විය. රජයට සහ සෘජු ආයෝජන වශයෙන් පෞද්ගලික අංශය වෙත වූ විදේශීය ලැබීම් අඩු වීම හේතුවෙන් මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් මධ්‍යස්ථව පැවති අතර, ප්‍රාථමික වෙළඳපොළ මිලදී ගැනීම් ඇතුළුව කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙත වූ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීම් වාර්තා කළේය. මේ අතර, විනිමය අනුපාතිකයේ සැලකිය යුතු අන්තර් දින විචලනය සීමා කිරීමේ අරමුණින්, මහ බැංකුව 2022 වසරේ මැයි මස මැද දී අන්තර් බැංකු විදේශ විනිමය වෙළඳපොළ තුළ මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කළ අතර ඉන් පසුව විනිමය අනුපාතිකයෙහි වඩා වැඩි ස්ථාවර වීමක් නිරීක්ෂණය විය. මූලික වශයෙන්, විදේශ විනිමය ලැබීම් සීමිත වීම සහ අත්‍යවශ්‍ය ආනයන යම් ප්‍රමාණයක් මූල්‍යකරණය කිරීම සඳහා මහ බැංකුව විසින් විදේශ විනිමය අඛණ්ඩව සැපයීම හේතුවෙන් දළ නිල සංචිත සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පැවතුණි. ජා.මු. අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම අනුමත කිරීමෙන් පසුව, අපේක්ෂිත මූල්‍ය ප්‍රවාහයන් සාක්ෂාත් කර ගැනීමත් සමඟ ඉදිරි කාලය තුළ දී ගෙවුම් තුලනය වෙත වන පිඩන ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

**5.1 ගෙවුම් තුලනය**


**ජංගම ගිණුම**

2022 වසරේ පළමු භාගයේ දී වෙළඳ ගිණුමේ හිඟයෙහි අඩු වීමක් සහ සේවා ගිණුමේ වර්ධනය වූ අතිරික්තයක් පැවතිය ද, ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය පුළුල් වීම හා විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මන්දගාමීත්වය හමුවේ ද්විතීයික ආදායම් ගිණුමේ අතිරික්තය මධ්‍යස්ථ වීම හේතුවෙන් ජංගම ගිණුමේ හිඟය පුළුල් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජංගම ගිණුම 2021 වසරේ පළමු භාගයේ දී වාර්තා කළ එ.ජ. ඩොලර් බිලියන 1.4ක හිඟයට සාපේක්ෂව 2022 වසරේ පළමු භාගයේ දී එ.ජ. ඩොලර් බිලියන 1.8ක හිඟයක් වාර්තා කළේය.

**වෙළඳ ගිණුම**

2022 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ වෙළඳ ගිණුමේ හිඟය, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 5.5ක සිට එ.ජ. ඩොලර් බිලියන 3.9ක් දක්වා පහළ ගියේය. මෙම කාලපරිච්ඡේදය තුළ අපනයන ආදායම, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියනයකින් පමණ ඉහළ ගිය අතර, ආනයන වියදම එ.ජ. ඩොලර් මිලියන 611කින් පහළ ගියේය. අපනයන හා ආනයනවල පරිමා සහ ඒකක මිල දර්ශකයන්හි විචලනයන් මගින් පෙන්නුම් කරන පරිදි, අපනයන ඉහළ යෑමට මෙන්ම ආනයන පහළ යෑම සඳහා මිල ගණන්වල බලපෑමට වඩා පරිමා බලපෑම හේතු විය. ඉහළ ඉන්ධන

**5.2 රූප සටහන**  
**වෙළඳ මිල අනුපාතය සහ වෙළඳ දර්ශක**




මිල ගණන් හේතුවෙන් ආනයන මිල දර්ශකය, අපනයන මිල දර්ශකයේ ඉහළ යෑම අභිබවමින් ඉහළ යෑම නිසා වෙළඳ මිල අනුපාතය පහළ ගියේය.

**අපනයන ඉහළ යෑම සහ හදිසි නොවන ආනයන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මගින් ආනයන පහළ යෑම හේතුවෙන් වෙළඳ ගිණුමේ හිඟය පහළ ගියේය...**

2022 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 7.9ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 8.9ක් විය. අපනයන ආදායම ඉහළ යෑම සඳහා ඇඟලුම්, බනිජ තෙල් නිෂ්පාදිත

**5.3 රූප සටහන**  
**2022 ජන.-අගෝ. කාලපරිච්ඡේදය තුළ ද්විපාර්ශ්වික වෙළඳ ශේෂයන්**



5.1 සංඛ්‍යා සටහන  
විදේශ වෙළඳාමේ ප්‍රවණතා

ඊ.ජ.ඩො. මිලියන

කාණ්ඩය	2020	2021(අ)	2021		2022	
			ජන.-අගෝ. (අ)	ජන.-අගෝ. (අ)	වර්ෂික වෙනසට % ජන.-අගෝ. 2021/2022	දායකත්වය % ජන.-අගෝ. 2022
<b>අපනයන</b>						
<b>කෘෂිකාර්මික අපනයන</b>	<b>2,336.2</b>	<b>2,729.5</b>	<b>1,765.5</b>	<b>1,708.5</b>	<b>-3.2</b>	<b>19.2</b>
තේ	1,240.9	1,324.4	882.4	819.3	-7.2	9.2
පොල්	345.2	425.2	276.9	284.3	2.7	3.2
පොල් මද ආශ්‍රිත නිෂ්පාදිත	163.1	200.9	125.6	128.1	2.0	1.4
වෙනත්	182.1	224.3	151.3	156.2	3.3	1.8
කුරුබඩු	333.5	454.8	282.4	233.5	-17.3	2.6
මුහුදු ආහාර	189.8	274.1	165.5	188.4	13.8	2.1
සුළු කෘෂිකාර්මික නිෂ්පාදිත	134.7	148.8	91.1	120.4	32.0	1.4
රබර්	30.1	42.2	27.3	29.4	7.9	0.3
එළවළු	36.6	28.5	18.4	17.5	-4.6	0.2
සකස් නොකළ දුම්කොළ	25.5	31.6	21.4	15.7	-26.8	0.2
<b>කාර්මික අපනයන</b>	<b>7,672.0</b>	<b>9,702.0</b>	<b>6,094.3</b>	<b>7,157.8</b>	<b>17.5</b>	<b>80.4</b>
රෙදිපිළි හා ඇඟලුම්	4,423.1	5,435.1	3,434.8	4,095.6	19.2	46.0
රබර් නිෂ්පාදිත	786.1	1,050.4	681.7	676.3	-0.8	7.6
බනිජ තෙල් නිෂ්පාදිත	373.6	506.4	294.9	409.8	39.0	4.6
යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ	337.5	500.9	329.1	375.9	14.2	4.2
ආහාර, පාන වර්ග හා දුම්කොළ	464.0	586.9	354.0	366.0	3.4	4.1
මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ	181.5	276.7	179.1	278.7	55.7	3.1
රසායනික නිෂ්පාදිත	172.7	223.2	143.7	150.8	5.0	1.7
මුල ලෝහ හා උපාංග	110.9	156.4	100.1	120.2	20.1	1.4
සත්ත්ව ආහාර	102.9	149.4	77.5	109.2	40.9	1.2
දව හා කඩදාසි නිෂ්පාදිත	99.3	129.9	82.6	95.7	15.9	1.1
වෙනත් කාර්මික අපනයන	620.5	686.8	417.0	479.5	15.0	5.4
බනිජමය අපනයන	<b>25.1</b>	<b>44.5</b>	<b>30.7</b>	<b>21.1</b>	<b>-31.3</b>	<b>0.2</b>
වර්ග නොකළ අපනයන	<b>14.1</b>	<b>22.6</b>	<b>13.6</b>	<b>14.8</b>	<b>8.8</b>	<b>0.2</b>
<b>මුළු අපනයන</b>	<b>10,047.4</b>	<b>12,498.6</b>	<b>7,904.0</b>	<b>8,902.2</b>	<b>12.6</b>	<b>100.0</b>
<b>ආනයන</b>						
<b>පාරිභෝගික භාණ්ඩ</b>	<b>3,401.7</b>	<b>3,848.7</b>	<b>2,579.3</b>	<b>1,945.7</b>	<b>-24.6</b>	<b>15.2</b>
ආහාර හා පාන වර්ග	1,554.4	1,666.5	1,151.9	1,106.2	-4.0	8.6
සහල්	10.5	73.0	8.4	229.5	2,618.0	1.8
කිරි නිෂ්පාදිත	333.8	317.7	231.2	174.5	-24.5	1.4
සීනි	276.0	287.5	210.5	147.9	-29.7	1.2
පරිප්පු	96.9	143.0	105.7	81.0	-23.4	0.6
වෙනත්	837.2	845.2	596.1	473.3	-20.6	3.7
අනෙකුත් පාරිභෝගික භාණ්ඩ	1,847.3	2,182.2	1,427.3	839.4	-41.2	6.6
බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත	595.5	882.5	532.0	347.5	-34.7	2.7
රෙදිපිළි හා උපාංග	200.7	221.3	138.7	158.6	14.4	1.2
ගෘහ උපකරණ	174.2	257.1	179.8	71.3	-60.3	0.6
විදුලි සංදේශ මෙවලම්	268.4	382.9	283.1	49.9	-82.4	0.4
පෞද්ගලික රචනා	282.9	12.8	7.8	5.7	-26.5	0.04
වෙනත්	325.6	425.7	286.0	206.5	-27.8	1.6
<b>අන්තර් භාණ්ඩ</b>	<b>9,076.5</b>	<b>12,308.9</b>	<b>7,942.4</b>	<b>8,584.0</b>	<b>8.1</b>	<b>67.1</b>
ඉන්ධන	2,542.6	3,742.9	2,395.9	3,317.9	38.5	25.9
රෙදිපිළි හා රෙදිපිළි උපාංග	2,335.1	3,066.9	1,943.7	2,175.7	11.9	17.0
රසායනික නිෂ්පාදිත	831.5	1,074.4	732.6	682.1	-6.9	5.3
ජලාස්ථික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත	540.2	765.7	518.6	464.9	-10.4	3.6
කඩදාසි, සහ කඩදාසි හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත	383.1	468.9	319.4	325.5	1.9	2.5
මුල ලෝහ	460.3	866.4	499.2	270.0	-45.9	2.1
රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත	218.7	400.7	265.8	257.6	-3.1	2.0
රචනාගත හා යන්ත්‍රෝපකරණ කොටස්	239.4	349.4	235.5	188.1	-20.1	1.5
තිරිඟු හා ඉරිඟු	384.4	418.3	265.9	170.3	-36.0	1.3
පොහොර	258.9	158.2	104.0	98.2	-5.5	0.8
වෙනත් අන්තර් භාණ්ඩ	882.3	997.1	661.9	633.8	-4.3	5.0
<b>ආයෝජන භාණ්ඩ</b>	<b>3,563.2</b>	<b>4,462.7</b>	<b>2,882.3</b>	<b>2,263.5</b>	<b>-21.5</b>	<b>17.7</b>
යන්ත්‍රසූත්‍ර හා උපකරණ	2,176.1	2,809.5	1,822.5	1,462.4	-19.8	11.4
ගොඩනැගිලි ද්‍රව්‍ය	1,035.6	1,248.9	803.9	689.2	-14.3	5.4
ප්‍රවාහන උපකරණ	348.3	398.5	252.1	109.2	-56.7	0.9
වෙනත් ආයෝජන භාණ්ඩ	3.2	5.8	3.7	2.7	-27.8	0.02
<b>වර්ග නොකළ ආනයන</b>	<b>14.0</b>	<b>17.1</b>	<b>7.6</b>	<b>7.7</b>	<b>2.2</b>	<b>0.1</b>
<b>මුළු ආනයන</b>	<b>16,055.4</b>	<b>20,637.4</b>	<b>13,411.5</b>	<b>12,800.9</b>	<b>-4.6</b>	<b>100.0</b>

(අ) තාවකාලික

මූලාශ්‍රය: ශ්‍රී ලංකා පේදුම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා අයි.ඕ.සී. සමාගම අනෙකුත් බනිජ තෙල් අපනයනකරුවන් ශ්‍රී ලංකා මහ බැංකුව

සහ මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ ආදී කාර්මික අපනයන ප්‍රධාන වශයෙන් දායක විය. අපනයන අංශයේ ක්‍රියාකාරීත්වය සඳහා විනිමය අනුපාතිකය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම සහ ගෝලීය වෙළඳ හාණ්ඩ මිල ගණන් ඉහළ යෑමෙහි හිතකර බලපෑම හේතු විය. 2022 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය (26%), යුරෝපා සංගමය (23%), එක්සත් රාජධානිය (8%) සහ ඉන්දියාව (6%) ප්‍රධාන අපනයන ගමනාන්තයන් විය.

**ඉහළ උද්ධමනය, දැඩි මූල්‍ය තත්ත්ව සහ ආර්ථික අවපාතය ආශ්‍රිත ගැටලු හේතුවෙන් ප්‍රධාන අපනයන ගමනාන්තවල පාරිභෝගික වියදම් රටාවේ වෙනස්වීම් හමුවේ ඉදිරි කාලයේ දී අපනයන අංශයට අහියෝගවලට මුහුණ දීමට සිදු විය හැකිය...**


2022 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ ආනයන වියදම, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 13.4ට සාපේක්ෂව එ.ජ. ඩොලර් බිලියන 12.8ක් දක්වා පහළ ගියේය. කෙසේ වෙතත්, 2022 වසරේ පළමු කාර්තුවේ දී ආනයන වියදම, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ පැවති ආනයන වියදමට වඩා ඉහළ ගිය අතර, අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය ලබා ගැනීමේ අරමුණින් ආනයන වියදම් සීමා කිරීමට ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හඳුන්වා දීම අවශ්‍ය විය. මීට අමතරව, බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා හිඟය, විනිමය අනුපාතිකය තියුණු ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් ආනයන මිල ගණන් ඉහළ යෑම සහ සැලකිය යුතු ලෙස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම හේතුවෙන් ඉල්ලුම අඩු වීම ද, 2022 වසරේ මාර්තු මාසයේ සිට ආනයන වියදමෙහි පහළ යෑමට හේතු විය. 2022 වසරේ ජනවාරි-අගෝස්තු කාලපරිච්ඡේදය තුළ ප්‍රධාන ආනයන ප්‍රභව වූයේ, ඉන්දියාව (27%), චීනය (20%), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (5%) සහ මැලේසියාව (5%)යි. නැගී එමින් පවතින ගෝලීය ආර්ථික අවපාත තත්ත්වය සහ භූ දේශපාලනික පීඩන හේතුවෙන් වර්තමානයේ දී ගෝලීය ආර්ථික පරිසරය අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙමින් සිටින බැවින්, ඉදිරි කාලය තුළ වෙළඳ හාණ්ඩ මිල ගණන්වල උච්චාවචනයන් ඇති විය හැකි අතර, 2022 වසරේ ඉදිරි කාලය තුළ සහ ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සහ අනෙකුත් බහුපාර්ශ්වික නියෝජිතායතනවලින් අපේක්ෂිත මූල්‍ය ආධාර සමඟ විදේශ විනිමය ගලා ඒම්

නැවත ආරම්භ වන තුරු ආනයන වියදම් දැඩි ලෙස සීමා කිරීම අවශ්‍ය විය හැකිය.

**සේවා ගිණුම**

2021 වසරට සාපේක්ෂව තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූලාශ්‍ර වෙත පැවරීමේ අංශයෙහි මන්දගාමී ක්‍රියාකාරීත්වයක් පැවතිය ද, සංචාරක අංශය යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් සේවා ගිණුමේ අතිරික්තය 2021 වසරේ පළමු භාගයට සාපේක්ෂව, 2022 වසරේ පළමු භාගයේ දී වර්ධනය විය. 2022 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක පැමිණීම් මිලියන භාගයකට වඩා වාර්තා කරමින් වසර තුළ මේ දක්වා සංචාරක ඉපැයීම් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එම කාලපරිච්ඡේදය තුළ සංචාරක ඉපැයීම් එ.ජ. ඩොලර් මිලියන 946ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඉන්ධන හිඟය, විදුලිය ඇනහිටීම් සහ ඇතැම් රටවල් විසින් මෙරට සංචරණය පිළිබඳ නිකුත් කළ අනතුරු ඇඟවීම් යනාදිය වැනි අහිතකර තත්ත්වයන් වසර ආරම්භයේ දී සංචාරක පැමිණීමේ විභවතාවය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. කෙසේ වෙතත්, මෑතක දී එම අංශවල යම් හිතකර වර්ධනයන් ඇති වූ අතර, එමඟින් ඉදිරි කාලය තුළ සංචාරක ක්ෂේත්‍රය වේගවත් ලෙස යථා තත්ත්වයට පත්වීමේ අපේක්ෂාව ඉහළ නැංවී ඇත.

**සංචාරක අංශයේ ක්‍රියාකාරීත්වයෙහි බලපෑම මූලික වශයෙන් පිළිබිඹු කරමින් සේවා වෙළඳාමේ අතිරික්තය කැපී පෙනෙන වර්ධනයක් පිළිබිඹු කළේය...**



**5.2 සංඛ්‍යා සටහන**  
**ජංගම සහ ප්‍රාග්ධන ගිණුම** එ.ජ.ඩො. මිලියන

රීච්ඡය	2020 (₹)	2021 (₹)	2021 පළමු භාගය (₹)	2022 පළමු භාගය (₹)
වෙළඳ ශේෂය	-6,008	-8,139	-4,316	-3,514
අපනයන	10,047	12,499	5,699	6,514
වර්ධනය (%)	-15.9	24.4	29.1	14.3
ආනයන	16,055	20,637	10,015	10,028
වර්ධනය (%)	-19.5	28.5	30.5	0.1
<b>සේවා (ශුද්ධ)</b>	<b>819</b>	<b>1,586</b>	<b>597</b>	<b>1,336</b>
ලැබීම්	3,035	2,475	985	1,766
එයින්,				
ප්‍රවාහන (ශුද්ධ)	114	352	158	211
වර්ධනය (%)	-81.8	207.8	8.8	33.2
සංචාරක ඉපැයීම්	682	507	44	740
වර්ධනය (%)	-81.1	-25.7	-93.5	1,578.9
තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර මූල්‍ය වෙන පැවරීම්	971	1,168	574	567
වර්ධනය (%)	8.0	20.4	17.9	-1.1
ගෙවීම්	2,216	889	387	430
<b>ප්‍රාථමික ආදායම් ගිණුම (ශුද්ධ)</b>	<b>-2,205</b>	<b>-2,018</b>	<b>-918</b>	<b>-1,111</b>
ලැබීම්	198	116	69	109
ගෙවීම්	2,404	2,134	987	1,220
<b>ද්විතීයික ආදායම් ගිණුම (ශුද්ධ)</b>	<b>6,207</b>	<b>5,228</b>	<b>3,199</b>	<b>1,461</b>
එයින්,				
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ	7,104	5,491	3,324	1,610
වර්ධනය (%)	5.8	-22.7	11.6	-51.6
<b>ජංගම ගිණුමේ ශේෂය</b>	<b>-1,187</b>	<b>-3,343</b>	<b>-1,437</b>	<b>-1,828</b>
<b>ප්‍රාග්ධන ගිණුම (ශුද්ධ)</b>	<b>28</b>	<b>25</b>	<b>12</b>	<b>7</b>
<b>ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම (ශුද්ධ)</b>	<b>-1,159</b>	<b>-3,318</b>	<b>-1,425</b>	<b>-1,821</b>

(₹) සංඛ්‍යාංකය  
(₹) තාවකාලික  
මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහ බැංකුව

පරිගණක සහ තොරතුරු සේවා උප අංශය 2022 වසරේ පළමු භාගය තුළ සේවා වෙළඳාමේ ඉපැයීම් සඳහා දායක වුව ද, 2021 වසරේ පළමු භාගයට සාපේක්ෂව එහි දායකත්වය මධ්‍යස්ථව පැවතුණි. මීට අමතරව, 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව ඉහළ ගිය මගී ගාස්තු සමඟ ප්‍රවාහන අංශයෙන් ලැබෙන ශුද්ධ ආදායම ද මෙම කාලපරිච්ඡේදය තුළ දී වර්ධනය වී ඇත.

**ප්‍රාථමික ආදායම් සහ ද්විතීයික ආදායම් ගිණුම්**

සෘජු ආයෝජන ව්‍යාපාරවල ලාභාංශ සහ සේවක වැටුප් ආකාරයෙන් වන ගෙවීම්, 2021 වසරේ පළමු භාගයට සාපේක්ෂව වඩා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ප්‍රාථමික ආදායම් ගිණුමේ හිඟය, 2022 වසරේ මුල් භාගයේ දී පුළුල් විය.<sup>1</sup>

1 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, ද්විපාර්ශ්වික ව්‍යාපෘති ණය සහ වාණිජ ණය මත වන විදේශීය ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබියදීත්, ගෙවුම් තුළන සහ අන්තර්ජාතික ආයෝජන තත්ත්ව අත්පොතෙහි හයවන සංස්කරණයට (BPM6) අනුව උපරිත කුපන/පොලී ගෙවීම් ප්‍රාථමික ආදායම් ගිණුමේ සටහන් කර ඇත.

**සංක්‍රමණික ශ්‍රමිකයින්**  
**සංඛ්‍යාව ඉහළ යෑම සහ නිල**  
**සහ අවිධිමත් වෙළඳපොළ විනිමය**  
**අනුපාතික අතර පරතරය සාපේක්ෂව**  
**අඩු වීම හේතුවෙන් විදේශ සේවා**  
**නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෑතක දී ඉහළ**  
**යෑමේ ප්‍රවණතාවක් පිළිබිඹු කළේය...**

2021 වසර තුළ පැවති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩු වීමේ ප්‍රවණතාව නිරූපණය කරමින් 2022 වසරේ පළමු භාගයේ දී මෙතම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල කැපී පෙනෙන අඩු වීමක් පිළිබිඹු කිරීම හේතුවෙන් ද්විතීයික ආදායම් ගිණුමේ අතිරික්තය අඩු විය. කෙසේ වෙතත්, සංක්‍රමණික සේවක සංඛ්‍යාවේ ස්ථාවර ඉහළ යෑමත්, නිල සහ අවිධිමත් වෙළඳපොළ විනිමය අනුපාතික අතර පරතරය සාපේක්ෂව පහළ යෑමත් හේතුවෙන් මෙම වසරේ දෙවන භාගයේ සිට විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑමක් පිළිබිඹු කළේය.

**මූල්‍ය ගිණුම**

2022 වසරේ පළමු භාගය තුළ දී මූල්‍ය ගිණුම වෙත ලැබීම් මන්දගාමී විය. වසරේ පළමු භාගය තුළ ප්‍රධාන මූල්‍ය ලැබීම් වූයේ, දකුණු ආසියානු කලාපීය සහයෝගීතා මූල්‍ය සංවිධානය යටතේ ඉන්දියානු සංචිත බැංකුවෙන් ලද එ.ජ. ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම සහ සුළු වශයෙන් ඉහළ ගිය විදේශීය සෘජු ආයෝජන ලැබීම්ය. මේ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ සහ කොළඹ කොටස් වෙළඳපොළ යන දෙඅංශයේම විදේශීය ආයෝජන ශුද්ධ ලැබීම් සුළු වශයෙන් වාර්තා විය. මෙම සීමිත ලැබීම් තිබියදීත්, මූල්‍ය ගිණුමෙහි ගෙවීම් සැලකිය යුතු මට්ටමක පැවතුණි. තවද, 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින ණය සේවාකරණ ගෙවීම් තාවකාලිකව අත්හිටුවීම ප්‍රකාශ කිරීමට පෙර 2022 වසරේ මුල් භාගයේ දී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම ඇතුළුව සැලකිය යුතු විදේශීය ණය සේවාකරණ ගෙවීම් සිදු කරන ලදී. මේ අතර, සීමිත විදේශ විනිමය ලැබීම් මධ්‍යයේ වුව ද, දළ නිල සංචිත යොදා ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය යම් ප්‍රමාණයක් සඳහා මූල්‍යන සැපයීම් අඛණ්ඩව සිදුකරන ලදී. ඒ අනුව, 2021 වසරේ අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 3.1ක පැවති දළ නිල සංචිත මට්ටම 2022 වසරේ සැප්තැම්බර් මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 1.8ක් දක්වා අඩු විය. 2021 වසර අවසානයේ සහ 2022 වසරේ සැප්තැම්බර් මස අවසානයේ පැවති දළ නිල සංචිත මට්ටම්වල වීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම, පිළිවෙළින්, එ.ජ. ඩොලර් බිලියන 1.6ක් සහ එ.ජ. ඩොලර් බිලියන 1.4ක් අන්තර්ගත වන අතර එය භාවිතය පිළිබඳ කොන්දේසිවලට යටත් වේ.

5.3 සංඛ්‍යා සටහන

මූල්‍ය ගිණුම

එ.ජ.ඩො. මිලියන

ශීර්ෂය	2020 (අ)	2021 (ආ)	2021 පළමු භාගය (ඇ)	2022 පළමු භාගය (ඈ)
මූල්‍ය ගිණුම (ශුද්ධ)	-394	-4,816	-1,802	-1,840
මූල්‍ය වත්කම් ශුද්ධ අන්තර් ගැනීම්	-2,113	-2,122	-1,535	-355
සෘජු ආයෝජන	15	17	9	8
අනෙකුත් ආයෝජන	-136	387	37	813
මුදල් සහ තැන්පතු	64	306	-52	488
වෙළඳ ණය සහ අන්තිකාරම්	-224	257	100	132
අනෙකුත් ලැබිය යුතු ගිණුම්	24	-176	-11	193
සංචිත වත්කම්	-1,992	-2,526	-1,581	-1,176
මූල්‍ය වගකීම් ශුද්ධ වෙනස්වීම්	-1,718	2,694	267	1,485
සෘජු ආයෝජන	434	598	258	297
විවිධ ආයෝජන	-2,383	-906	-89	-62
ගිණිකම්	-217	-236	-127	135
ණය සුරැකුම්	-2,166	-670	37	-197
අනෙකුත් ආයෝජන	231	3,003	99	1,250
මුදල් සහ තැන්පතු	-15	4,016	-177	455
ණය	174	-1,552	25	-340
වෙළඳ ණය සහ අන්තිකාරම්	185	-428	133	-302
අනෙකුත් ගෙවිය යුතු ගිණුම්	-114	180	118	1,398
වැරදි සහ අන්තර්ගම්	765	-1,498	-377	-19
සමස්ත ශේෂය	-2,328	-3,967	-1,261	-2,814
දළ නිල සංචිත	5,664	3,139	4,060	1,854
ආනයනික මාස	4.2	1.8	2.6	1.1
මුළු විදේශීය සංචිත	8,521	6,122	6,824	5,521
ආනයනික මාස	6.4	3.6	4.5	3.2


(අ) සංශෝධිත  
(ආ) තාවකාලික

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

5.2 සමස්ත ශේෂය සහ දළ නිල සංචිත

2022 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය තුළ ගෙවුම් කුලනයෙහි සමස්ත ශේෂය 2021 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු හිඟයක් වාර්තා කළේය. මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් අඩු වීම සහ සැලකිය යුතු ලෙස ඉහළ ණය

5.5 රූප සටහන  
දළ නිල සංචිත සහ ආනයනික මාස



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සේවාකරණ ගෙවීම් හේතුවෙන් දළ නිල සංචිත 2021 වසර අවසානයේ වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 3.1ට සාපේක්ෂව 2022 වසරේ සැප්තැම්බර් මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 1.8ක් දක්වා අඩු විය. සංචිත ශක්තිමත් කිරීම සඳහා 2022 වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ ප්‍රධාන ලැබීම වූයේ ඉන්දියානු සංචිත බැංකුව වෙතින් ලැබුණු එ.ජ. ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකමයි. මේ අතර, 2022 වසරේ සැප්තැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත ආනයනික මාස 1.1කට සමාන වේ යැයි ඇස්තමේන්තු කර ඇත.

5.3 අන්තර්ජාතික ආයෝජන තත්ත්වය

අනේවාසිකයින් සමඟ සිදු කෙරුණු ගනුදෙනුවලට අදාළ ශ්‍රී ලංකාවේ මුළු විදේශීය වත්කම් සහ වගකීම් තත්ත්වයන් අතර ඇති වෙනස, එනම් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ආයෝජන තත්ත්වයෙහි ශුද්ධ වගකීම් තත්ත්වය, 2021 වසර අවසානයේ පැවති එ.ජ. ඩොලර් බිලියන 55.7ක සිට 2022 වසරේ ජූනි මස අවසානය වනවිට එ.ජ. ඩොලර් බිලියන 48.9ක් දක්වා අඩු විය. 2021 වසර අවසානයට සාපේක්ෂව 2022 වසරේ ජූනි මස අවසානය වන විට මූලික වශයෙන් දළ නිල සංචිත එ.ජ. ඩොලර් බිලියන 1.3කින් පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශීය වත්කම්වල තත්ත්වය අඩු විය. 2021 වසර අවසානයට සාපේක්ෂව 2022 වසරේ ජූනි මස අවසානය වන විට අනේවාසිකයින් වෙත වූ ශ්‍රී ලංකාවේ මුළු වගකීම් තත්ත්වය ද අඩු විය. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සෘජු ආයෝජන වගකීම් අඩු වීම, විවිධ ආයෝජන වගකීම් අඩු වීම සහ තැන්පතු භාරගන්නා ආයතනවල විදේශීය ණය වගකීම් අඩු වීමයි. ප්‍රධාන වශයෙන් 2022 වසරේ ජනවාරි මස ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමත් සමඟ, රජයේ නොපියවා ඉතිරිව ඇති වගකීම් අඩු විය. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සහ ද්විපාර්ශ්වික හා වාණිජමය ස්වභාවයේ ණයවලට අදාළ ව්‍යාපෘති ණය මත වන විදේශීය ණය ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇතත්, ගෙවුම් කුලන සහ අන්තර්ජාතික ආයෝජන තත්ත්ව අත්පොතෙහි හයවන සංස්කරණයට (BPM6) අනුව, මෙම ණය උපකරණවල නොපියවා ඉතිරිව ඇති වගකීම් තීරණය කිරීමේ දී උපචිත කුපන/පොලී ගෙවීම් එකතු කර ඇත. තවද, පෞද්ගලික අංශයට සහ රජය සතු වාණිජ ව්‍යවසායයන් වෙත ලද වෙළඳ ණයවල නොපියවා ඉතිරිව ඇති ප්‍රමාණය සුළු වශයෙන් වැඩි විය. ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඇතිකරගත් විදේශ විනිමය හුවමාරු පහසුකම හේතුවෙන් මහ බැංකුවේ නොපියවා ඉතිරිව ඇති වගකීම් වැඩි විය.

### 5.4 විදේශීය ණය තත්ත්වය

ප්‍රධාන වශයෙන් 2022 වසරේ ජනවාරි මාසයේ කල් පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය ආපසු ගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නොපියවා ඉතිරිව ඇති මුළු විදේශීය ණය තත්ත්වය 2021 වසරේ අවසානය වන විට පැවති එ.ජ. ඩොලර් බිලියන 50.7ක සිට 2022 වසරේ ජූනි මස අවසානය වන විට එ.ජ. ඩොලර් බිලියන 48.7ක් දක්වා සුළු වශයෙන් අඩු විය. තවද, ප්‍රධාන වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැටලු පිළිබිඹු කරමින් නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල වෙළඳපොළ වටිනාකම අඩු විය. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා මූල්‍ය සංවිධානය යටතේ ඉන්දියානු සංචිත බැංකුව වෙතින් එ.ජ. ඩොලර් මිලියන 400ක විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමඟ, 2021 වසර අවසානයට සාපේක්ෂව මහ බැංකුවේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය තත්ත්වය 2022 වසරේ ජූනි මස අවසානය වන විට වැඩි විය. මහ බැංකුවේ ආසියානු නිෂ්කාශන සංගමයට අදාළ වගකීම් ද වසර ආරම්භයට සාපේක්ෂව 2022 වසරේ ජූනි මස අවසානය වන විට වැඩි විය. මුදල් හා තැන්පතු වල වැඩිවීමක් තිබියදීත්, නොපියවා ඉතිරිව ඇති කෙටි කාලීන ණය සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් බැංකු අංශයේ නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය අඩු විය. රජය සතු වාණිජ ව්‍යවසායයන් වෙත ලැබුණු වෙළඳ ණය සහ අන්තිකාරම් සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්හි නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය අඩු වීමත් සමඟ 2022 වසරේ පළමු භාගය තුළ දී පෞද්ගලික අංශයේ සහ රජය සතු වාණිජ ව්‍යවසායයන්හි නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය අඩු විය. කෙසේ වෙතත්, සෘජු ආයෝජන ව්‍යාපාර විසින් අන්තර් සමාගම් ණය ලබා ගැනීම් 2022 වසරේ පළමු භාගය තුළ වැඩි වීමක් වාර්තා කළේය.

### 5.5 විනිමය අනුපාතිකයේ හැසිරීම


2022 වසරේ මාර්තු මස මුල දී විනිමය අනුපාතිකයෙහි ක්‍රමානුකූල ගැළපීමකට ඉඩ දීමට පෙර, ශ්‍රී ලංකා රුපියල 2022 වසර මුල දී පුළුල් ලෙස ස්ථාවර මට්ටමක පැවතුණි. දේශීය විදේශ විනිමය වෙළඳපොළ තුළ මහ බැංකුවේ මැදිහත්වීම සහ ශිෂ්ට ප්‍රයෝග අඛණ්ඩව භාවිත කිරීම 2021 වසර අග භාගයේ සහ 2022 වසර මුල් භාගයේ දී ශ්‍රී ලංකා රුපියලේ බාහිර අගය ස්ථාවර කිරීමට උපකාරී විය. ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු වල සහාය ඇතිව මහ බැංකුවේ වෙළඳපොළ මැදිහත්වීමත් සමඟ, අන්තර් බැංකු වෙළඳපොළෙහි බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය, 2021 වසරේ අග භාගයේ සහ 2022 වසරේ මුල් භාගයේ දී එ.ජ. ඩොලරයට රුපියලේ 200-203ක් පමණ අගයක පුළුල් ලෙස ස්ථාවරව පැවතුණි. කෙසේ වෙතත්, දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි ද්‍රවශීලතාවයේ සැලකිය යුතු හිඟය විනිමය අනුපාතිකය මත අඛණ්ඩව බලපෑම් එල්ල කළ අතර, ඒ හේතුවෙන් 2022 වසරේ මාර්තු මස මුල සිට විනිමය අනුපාතිකයෙහි ක්‍රමානුකූල ගැළපීමක් සඳහා ඉඩ හරින ලදී. කෙසේ වුව ද, ඉන්පසුව වෙළඳපොළ බලවේග හමුවේ විනිමය අනුපාතිකය විශාල ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන්, 2022 වසරේ අප්‍රේල් මස අවසානය වන විට එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 41.4%කින් සැලකිය යුතු ලෙස අවප්‍රමාණය විය. ඉහළ ගිය සමපේක්ෂණ බලපෑම් මගින් ඇති වූ සැලකිය යුතු අස්ථාවරත්වය අවම කිරීම සඳහා මහ බැංකුව විසින් 2022 වසරේ මැයි මස 13වැනි දින වෙළඳපොළ හවුල්කරුවන් සමඟ සාකච්ඡා කර නව විනිමය අනුපාත විධිවිධානයක් හඳුන්වා දෙන ලදී. ඒ අනුව, පෙර දින අන්තර් බැංකු වෙළඳපොළෙහි කීරණය වූ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මත

5.4 සංඛ්‍යා සටහන  
නොපියවා ඉතිරිව ඇති විදේශීය ණය

ශීර්ෂය	එ.ජ.ඩො. මිලියන		
	2020 (අ)	2021 (ආ)	2022 පළමු භාගය (ඇ)
දළ විදේශීය ණය තත්ත්වය (වෙළඳපොළ අගය මත පදනම්ව)	49,041	50,724	48,731
රජය	28,187	27,344	24,990
මහ බැංකුව	2,690	4,892	6,364
තැන්පතු භාරගන්නා ආයතන	6,657	7,146	6,112
අනෙකුත් අංශ	6,517	6,078	5,715
සෘජු ආයෝජන :			
අන්තර් සමාගම් ණය	4,990	5,264	5,550
විශේෂිත අයිතමයන්			
රජයේ දළ විදේශීය ණය තත්ත්වය (මුහුණත අගය මත පදනම්ව)	32,452	32,302	32,177

(අ) සංශෝධිත  
(ආ) තාවකාලික  
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

5.6 රූප සටහන  
විනිමය අනුපාතිකයේ වෙනස්වීම්



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

**5.5 සංඛ්‍යා සටහන**  
**විනිමය අනුපාතික වෙනස්වීම්**

මුදල් වර්ගය	කාලපරිච්ඡේදය අතර අනුපාතිකය - විදේශ වාචනාර් මුදල් ඒකකයකට රුපියල් අගය		වෙනස (%)
	2021	2022 - සැප්.	
යුරෝ	226.86	355.79	-36.24
ඉන්දියානු රුපියල්	2.69	4.45	-39.51
ජපන් යෙන්	1.74	2.51	-30.55
බ්‍රිතාන්‍ය පවුම්	270.60	402.27	-32.73
එක්සත් ජනපද ඩොලර්	200.43	362.90	-44.77
විශේෂ ගැනුම් ගිණිකම්	280.53	464.47	-39.60
සඵල විනිමය අනුපාතික දර්ශක (2017=100)			
නා.ස.වි.අ. මුදල් වර්ග 24 පැස අනුව	79.65	48.57	-39.02
මු.ස.වි.අ. මුදල් වර්ග 24 පැස අනුව	83.31	48.07	-42.30

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

පදනම්ව, දෙපසටම අදාළ විවලන සීමා සහිතව එතැන් විනිමය අනුපාතිකය පිළිබඳව මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දෛනික මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කරන ලදී. ඒ අනුව, 2022 වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය තුළ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 44.8%කින් අවප්‍රමාණය වීමක් වාර්තා කළ ද 2022 වසරේ මැයි මස 13වැනි දින සිට 2022 වසරේ සැප්තැම්බර් මස අවසානය දක්වා, එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු අවප්‍රමාණයක් පමණක් වාර්තා කළේය. අනෙකුත් විදේශ

වාචනාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ සැප්තැම්බර් මස අවසානය වන විට, ස්ථරලින් පවුම, යුරෝ, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය විය.

**වෙළඳපොළ බලවේග හමුවේ  
2022 වසරේ අප්‍රේල් මස අවසානය  
වන විට ශ්‍රී ලංකා රුපියල විශාල ලෙස  
අවප්‍රමාණය වුව ද, ඉන්පසුව විනිමය  
අනුපාතිකය පිළිබඳ දෛනික  
මාර්ගෝපදේශ සැපයීම ආරම්භ කිරීමත්  
සමඟ, ශ්‍රී ලංකා රුපියල  
ස්ථාවර විය...**

වාචනාර මුදල් වර්ග කිහිපයකින් සැදුම්ලත් පැසකට සාපේක්ෂව විදේශීය අංශයේ තරඟකාරිත්වය සහ ශ්‍රී ලංකා රුපියලේ හැසිරීම් මනිනු ලබන නාමික සඵල විනිමය අනුපාතික (නා.ස.වි.අ.) සහ මූර්ත සඵල විනිමය අනුපාතික (මු.ස.වි.අ.) දර්ශක, 2022 වසරේ සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස නවය තුළ අඩු විය. සමස්තයක් වශයෙන්, මු.ස.වි.අ. දර්ශක, දර්ශකාංක 100 සීමාවට වඩා අඩු අගයක පැවතුණු අතර, එමඟින් රටෙහි වෙළඳ තරඟකාරිත්වයට සහාය වන අයුරින් විනිමය අනුපාතිකය පැවති බව පිළිබිඹු වේ.